


ආරක්‍ෂක පාවහන් (Safety Shoes) යනාදී පුද්ගල ආරක්‍ෂක උපකරණ (Personal Protective Equipments P.P.E.) පැළඳීමෙන් වෘත්තීය අනතුරු සහ ලෙඩ රෝග අවම කර ගත හැකිය.

- වාෂ්ප බොයිලරු (Steam Boiler), වාෂ්ප ග්‍රාහක (Steam Receiver), වාත ග්‍රාහක (Air Receiver), වායු ග්‍රාහක (Gas Receiver), ඔසවන යන්ත්‍ර (Hoists), සෝපාන යන්ත්‍ර (Lifts), දම්වැල් (Chain), කඹ (Rope) සහ එසවීමේ කප්පි උපකරණ (Lifting Tackles), බලයලත් නිලධාරියෙකු ලවා පරීක්ෂා කරවා ගන්න.



ජාතික වෘත්තීය සුරක්ෂිතතා සහ සෞඛ්‍ය ආයතනය

දුරකථන :- 0112585425, 2598672, 2502683, 2588759.
ෆැක්ස් :- 0112585425.

වෘත්තීය ස්වස්ථතා අංශය

දුරකථන :- 0112582731, 2581657, 2596385.
ෆැක්ස් :- 0112582731

කර්මාන්තමය සුරක්ෂිතතා අංශය

දුරකථන :- 0112508783, 2508772, 2508773.
ෆැක්ස් :- 0112508783.

97, ජාවන්ත පාර,
කොළඹ-05.



කම්කරු සබඳතා සහ මිනිස්බල අමාත්‍යාංශයේ මෙහෙයවීමෙනි.

ජාතික වෘත්තීය සුරක්ෂිතතා සහ සෞඛ්‍ය සතිය

2007 ඔක්තෝබර් 6 සිට 12 දක්වා



නීරෝගීමත් ශ්‍රම බලකායකට වෘත්තීය සුරක්ෂිතතාවය

රැකියාවේ යෙදී සිටියදී
 ඔබට සිදුවිය හැකි
අනතුරු හඳුනා ගනිමු.

❖ රසායනික අනතුරු



❖ විදුලි අනතුරු

❖ උස් ස්ථානයක සිට වැටීමෙන් විය හැකි අනතුරු




❖ යන්ත්‍ර සූත්‍ර වලින් සිදුවිය හැකි අනතුරු



මෙවැනි අනතුරු
 වළක්වා ගන්නේ කෙසේද ?

➤ උස් ස්ථානවල වැඩ කරන විට සෑම විටම ආරක්ෂක පටි පළඳින්න.



➤ ආරක්ෂක හිස් වැසුම් (Safety Helmet), මුහුණු ආවරණ (Face Masks), ඇස් ආවරණ (Eye Goggles), නාසය සහ මුඛ ආවරණ, අත්වැසුම් (Gloves)